

තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙහි උද්‍යාන වල පුරප්පාඩු වී පවතින ප්‍රාථමික ශිල්පීය නොවන (PL1) සේවා ගණයේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

තනතුර සහ රැකියාවේ විස්තරය

අනු අංකය	තනතුර	පුරප්පාඩු පවතින ස්ථාන	පුරප්පාඩු ගණන
1.	උද්‍යාන කම්කරු	ගම්පහ උද්භිද උද්‍යානය,	13
		හක්ගල උද්භිද උද්‍යානය,	04
		තෙත් කලාපීය උද්භිද උද්‍යානය - අවිස්සාවේල්ල	02
2.	ආරක්ෂක නියාමක	හක්ගල උද්භිද උද්‍යානය	04

02. සේවා කොන්දේසි - තෝරා ගනු ලබන අයදුම්කරුවන් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව සේවා ගණයේ III වැනි ශ්‍රේණියට බඳවා ගනු ලැබේ.

- i) මෙම තනතුර ස්ථීරය, විශ්‍රාම වැටුප් සහිතය,
- ii) පත්වීම් ලැබූ දින සිට වසර 03 ක පරිච්ඡේදයකට යටත් වේ.
- iii) තෝරා ගනු ලබන නිලධාරීන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, දෙපාර්තමේන්තු නියෝග, වෙනත් රජයේ චක්‍රලේඛ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති යටතේ දැනට පවත්නා හා ඉදිරියේදී වන සංශෝධන ඇතුළත් නීති, රීති, ව්‍යවස්ථා සහ විධි විධාන වලට යටත්ව කටයුතු කළ යුතුවේ.
- iv) එසේම 2014.01.21 දිනැති රා.ප.ව 01/2014 පරිදි දෙවැනි රාජ්‍ය භාෂාව පිළිබඳ නියමිත ප්‍රවීණතාව ලබා ගත යුතුය.
- v) සේවා අවශ්‍යතාව පරිදි දෙපාර්තමේන්තුවේ ඕනෑම සේවා ස්ථානයක සේවය කිරීමට එකඟ විය යුතුය.

03. වැටුප් බණ්ඩය - PL-1-2016

වැටුප් පරිමාණය - රු. 24250 – 250 x 10 – 270 x 10 – 300 x 10 – 330 x 12
= 36410/=

04. වයස : අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට
නොඅඩු විය යුතු අතර අවුරුදු 45 ට වැඩි නොවිය යුතුය.

05. සුදුසුකම්

05.1

i.) අධ්‍යාපන සුදුසුකම් : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ
දී දෙවරකට නොවැඩි වාර ගණනක දී යටත්
පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයන් හයක්
සමත්ව තිබීම.

ii.) වෘත්තීය සුදුසුකම් : අදාළ ක්ෂේත්‍රයේ ලබා ඇති වෘත්තීය සුදුසුකම් විශේෂ
සුදුසුකමක් ලෙස සැලකේ.

iii.) පළපුරුද්ද : අදාළ ක්ෂේත්‍රයේ ලබා ඇති පළපුරුද්ද විශේෂ
සුදුසුකමක් ලෙස සැලකේ.

iv.) කායික සුදුසුකම් : ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයක සේවය කිරීමටත්
තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ශාරීරික හා මානසික
යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

05.2 වෙනත් සුදුසුකම්

i සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලාංකීයයන් විය යුතුය.

ii අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.

06. අයදුම් කිරීමේ පිළිවෙළ :

මෙම දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව A4 (8 ½ ” x 12) ප්‍රමාණයේ කඩදාසියේ
දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් අයදුම්පත් සකස් කර ගත යුතුය. සම්පූර්ණ කරන
ලද අයදුම් පත්‍රය අධ්‍යක්ෂ ජනරාල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, තැ.පෙ. 14,
පේරාදෙණිය යන ලිපිනයට 2018.10.19 හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්
එවිය යුතුය. ඉල්ලුම් පත්‍රය බහාලු ලිපිකවරයේ වම්පස ඉහළ කෙළවරේ ඉල්ලුම් කරන
තනතුර සහ අපේක්ෂිත සේවා ස්ථානය සඳහන් කළ යුතුය. තනතුරු එකකට වඩා වැඩි
ගණනකට ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා වෙන් වෙන්ව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

07. බඳවා ගැනීමේ ක්‍රමවේදය :- ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර
සමත් වන අයදුම්කරුවන් අතරින් ඉහළ ලකුණු
අනුපිළිවෙළ අනුව පුරප්පාඩු සංඛ්‍යාව සඳහා
බඳවා ගනු ලැබේ

08. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී අතිරේක අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද, භාෂා
ප්‍රවීණතාව, අතිරේක වෘත්තීය සුදුසුකම්, සම්මුඛ පරීක්ෂණයේදී දක්වන ලකුණු
කුසලතාවය යන ක්ෂේත්‍ර සඳහා ලකුණු ලබා දෙනු ලැබේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්
සහ සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ බලය සහ බඳවා ගැනීමේ
සම්බන්ධව අවසන් තීරණය අධ්‍යක්ෂ ජනරාල් ජාතික උද්භිද උද්‍යාන සතුවනු ඇත.

ආචාර්ය එස්. ඒ. ක්‍රිෂ්ණරාජා
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
තැ.පෙ. 14
පේරාදෙණිය

2018